

සහතිකයක් නොමැතිව නිකුත් කරන ලදී.
 Issued Free of Charge



විවාහ ලේඛන පොත

විවාහය පිළිබඳව පුද්ගලික REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)
 Marriage Registration Ordinance (Cap. 112)

ලියාපදිංචි කිරීමේ අංශය
 Registration B
 (High Reg. P. & S. C. S. T. & E.) 6

අංකය
 No.

6557

පිළිවෙලකරණ කොටස District: කෑගල්ල

ලියාපදිංචි කොටස Division: කෑගල්ල කොටස

	පුද්ගල පාර්ශ්වය ජාතිකයන්ගෙන් Male Party	ස්ත්‍රී පාර්ශ්වය ජාතිකයන්ගෙන් Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් සහ සම්පූර්ණව පැහැදිලි කළ පුද්ගල නම් (Name in full of Parties)	වෛස්විස් ආරච්චිගේ සමීර කේශවංශ	හරිගේ රාජිලගේ සරා ආචාර්යවරිය, හරිගේ සේනසාය
2. වයස (Age in years)	33	32
3. සාමාන්‍ය ජීවන තත්වය Civil Condition	විවාහකරැ	විවාහකරැ
4. කර්මාන්ත හෝ වෛස්විස්වයක් සහ ජාතිය (Rank or Profession and Race)	හැට්ටුකරැ	සමාජ සේවකවරිය
5. සිටින ස්ථානය Residence	කෑගල්ල - දේවාලගම	කෑගල්ල - දේවාලගම
6. පියාගේ සම්පූර්ණ නම් සහ සම්පූර්ණව පැහැදිලි කළ පියාගේ නම (Father's Name in full)	වෛස්විස් ආරච්චිගේ මනෝ වික්‍රම කේශවංශ	හරිගේ රාජිලගේ සියලු
7. පියාගේ කර්මාන්ත හෝ වෛස්විස්වයක් සහ ජාතිය (Rank or Profession of Father)	විකුණාරච්චිගේ	සිංහල මහා විද්‍යාලයේ ඉ. ඉ.
8. සාමාන්‍ය පුද්ගලික සහතිකය නිකුත් කළ නම සහ ලියාපදිංචි කොටස (Name and Division of Registrar who issued Certificate)	වෛ. ඩී. තිලක දිසානායක වික්‍රමසේන	කෑගල්ල කොටස
9. විවාහ සම්පූර්ණ කළ ස්ථානය (Place of Solemnization of Marriage)	කෑගල්ල දකුණු කොටස දිස්ත්‍රික් විවාහ මාලිගම, කෑගල්ල	

20 (2012) මැ 20 දින මා විසින් (නොහොත් මා දැරීමේදී) විවාහ සිදු කරන ලදී.
 Solemnized by me (or in my presence) this _____ day of _____ 20 _____

මෙහි සහතිකයක් සහතිකයක් සහතිකයක් මේ විවාහය සඳහා සහතිකයක් සිදුකරන ලදී.
 This Marriage was solemnized between us in the presence of

- සාක්ෂිකරුවන්ගේ අත්සන සහ සම්පූර්ණ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ ජාතිය සහ වෛස්විස්වයක් සහ ජාතිය (Signature of Witness Name in full, Rank or Profession and Residence of Witness)
- සාක්ෂිකරුවන්ගේ අත්සන සහ සම්පූර්ණ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ ජාතිය සහ වෛස්විස්වයක් සහ ජාතිය (Signature of Witness Name in full, Rank or Profession and Residence of Witness)

විවාහ සම්පූර්ණ කළ බව සහතික කරමි.
 Signed before me.
 වෛස්විස්වයක් (කැප්ටන්) දේපල නිකුත් පළාතේ පළාතේ පළාතේ (අගමැති) මුල් (Registrar (or) Minister as the case may be).

* මෙහි සහතිකයක් දැක්වීමෙන් විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සහතිකයක් දැක්වීම සඳහා සහතිකයක් සිදුකරන ලදී.
 * I certify that the above is a true copy of the Statement No. _____ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) _____ Min

දිස්ත්‍රික් විවාහ මාලිගමේ ලියාපදිංචි කළ විවාහයේ දිනය සහ සම්පූර්ණ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ නම සහ සම්පූර්ණව පැහැදිලි කළ ජාතිය සහ වෛස්විස්වයක් සහ ජාතිය (Date of entry in District Registrar's Register)